

ᏍᏗᏍᏗ ᏌᏗᏚᏚᏚ
ᏍᏗᏚᏚ

Pilgrim's Progress
Cherokee Only

Gh ᏚᏗ (John Bunyan)
Michael Joyner

ᏊᏚᏚ ᏚᏚᏚᏚᏚᏚ - ᏊᏚᏚᏚ

Pilgrim's Progress - Cherokee Only

Copyright 2016, Michael Joyner

ISBN: 978-1-329-80215-5

This work is licensed under the CREATIVE COMMONS ATTRIBUTION-SHARE ALIKE

3.0 UNITED STATES LICENSE.

\$Revision: 1.8 \$

\$Date: 2016/01/06 01:11:52 \$ UTC

LOVAT

TEVET DƏLƏJƏMƏY	1
DEƏYLER	3
DFGVHVƏ	5
EG.CƏMƏ-O'ƏMƏGƏJƏ DƏ O'ƏMƏGƏƏMƏ	7
ƏLƏJƏ DƏ O'ƏMƏGƏƏMƏ	9
DFƏHƏFƏƏMƏJƏ	11
DLƏSƏFƏMƏY	13
O'ƏMƏGƏƏMƏ	15
RGƏ-RƏ-DSWƏT	17
HƏ DFGVHVƏ	21
ƏMƏ ƏƏƏ BƏ	27
DƏPƏMƏY	31
DHWƏ JHƏF	35
Creative Commons	37

TEXT DOLCLOU



TGZ TIAFඔ ඉඔThAඒ ඔZිඔY Aඹෆ, Dඔ ඉC හඔඒA ඉඔThAඒ TඒඒඒඔE TGZ ඔඒඒWෆ ඉඔY ඉඔඹWෆ.ඒ FR Dඔ ඒෆඔඒඒෆVඒT, Dඔ ඒඔඒ DෆO.T. EhG ඒA ඒ DhGWY ඉඔY ඉඔThAඒG Dඒඒඒ Dඔ ඔඔඒ DඒඒඒඒඒඒY YW ඉෆ4ඔඒ ඒඒඒඒඒT, ඉඔY හඒෆඒVඒ ඔGඒOඒෆ TඒඒY TඔඒCඒ ඉෆFR TඒEඒඒඒ ඒඔඒ ඉෆO Dඔ ඒඒඒCBRඒඒ ඉඒO.V Tඔඒඒ ඉඔY ඒD ඉඔඹWෆ.ඒ.

ඒD ඉඔY ඉඔඹWෆ.ඒ Gh Th SVRT. DhYෆඒඒ ඉෆඒ ඉෆඒඒඒඒR 1628. ඉVඒ ඉඒඒY TGඒඒඒY ඒ4T, D4Z ඔඒG DෆඒOඒඒඒඒ ඒ4T, Dඔ ඉඹෆ Gh Aඹෆ ඒෆGඒඒඒඒඒ ඉෆඒEඒඒT. D4Z ඉඒඒඒR ඉඒඒYඒ4Y ඉඒඒඒG හඒෆඒඒඒET, Dඔ ඉGඒෆO4Y ඒඔඒ DඒෆO DඒG ඉඒෆඒWෆO.T.

ඒA Z TඒඒY ඒෆඒඒඒ Dඒඒඒ Dඔ ඒෆඒඒY ඒ FR ඉඒWෆ.ඒ RඒT, YW ඉඒWෆ.ඒ ඉඒO.V ඉඒOඒඒ ඒGඒඒ ඒඒඒY, Dඔ ඉඒඒඒඒG FR ඒෆඒෆET, Dඔ ඉෆOZඒඒඒ ඒGඒඒ ඉඒYෆඒඒඒ ඉඒඒOඒC ඒGඒඒT. ඒෆY YKඒZ TGඒඒඒඒ ඒ4 Dෆඒ, ඉඔY Z TGඒඒOඒ ඉඒඒOඒY Dඔ ඉඒOඒG Y RඒT.

ඒඒඒOඒY Z Dෆඒඒ ඒA ඉෆOඒ? ඔඒඒ ඉZිඒ ඉෆGVඒT. Dඔ ඉEඒGඒ ඒඒGඒඒY ඒ DඒGVඒඒET, Dඔ ඒඒඒCBRඒ හඒEඒ ඒ Bඒ ඒඒOඒT. Dඔ ඒඒඒඒඒO Dඔ ඉෆCඒඒඒG FR Dඒඒඒ, ඒA AGඒඒ DA4ඒ ඒෆඒWඒ Dඔ DඒYඒඒET, හඒෆඒVඒඒ ෆෆෆAEඒ DඒGVඒඒET. Dඔ ඉඒඒඒඒ Dhඒඒඒ EGඒB?

Dɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃, Dɔ̃ WWS ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃. D4Z0 ɔ̃ɔ̃ɔ̃ɔ̃ Dɔ̃ɔ̃ ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃, Dɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃. Dɔ̃ 0̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃, ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃, Dɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃, Dɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃, Dɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃.

Dɔ̃ TĠ ɔ̃ɔ̃ɔ̃ɔ̃, Dɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃, Dɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃. ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃.

ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ “ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃” ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ ɔ̃ɔ̃ ɔ̃ɔ̃, ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃, Dɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃, Eɔ̃ ɔ̃ɔ̃ ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃, Dɔ̃ ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃.

0̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃ɔ̃.

ɔ̃ɔ̃.

DEATHLY



STRZ TӨF Dh RГм, TЭМР О'мЛСЭЭ DYMCЗ, ӨтZ DThбО'Y, Dс DYЭО'Y, DYЭО'Z DTөYЛRY. SөмYЛөEZ ИрAi Dөсөтө Jи JЭГ'Т SVE TЭМPT, SЛЭZ FR О'ГГJh TJP ЭSТ'Y, AЭФ О'RSЭY, О'ГГJZ RЭ'МГ DФ'А'Y. SИрөсөтө'Z, т'Э' О'өмSTR AөФ, Dө О'АФЭиY; О'АФЭиZ т'Э' SЭ'өи Dө О'ЭӨ6Y; О'МPZ TA.МТ' EG.Т'hJөмJ hФRӨ ЭФөWО, т'Э' R.өөмJ Dө Dөмөтө О'ЛС'Y, МD ЭөRY, "SВZ ЛSТ'ЛФ?"

МD ЭөТ' О'ЛО'Т'Y, т'Э' О'ЭО'R JЭО'RT, hA.МЭZ EG.Т'hJөмJ FR О'Т'өдТ, ЛөмJ О'ӨVө'FR DTLFT Dө JөИр hэи R.өөмJ DTLO'Т' RФөAT; DЭZ иЛ A.МТ' RWЭ EG.Э өФ'Т, hэФөVJөЭЗ эЛЭ'ИрЭ'Э' О'и О'ЛО'Т'Т. т'Э' hэи EhФRЭ'Z hSГ.ЛЭ О'Л'FT Dө JөИр, т'Э'Z О'ө'ө' МD hSЭ'Т' SФZ'WО; "TC'FC'Т DTLFT Dө JөИр, О'ГГJ TC'FGTГ, DЭZ т'Э' О'иЭ'Z ӨTLө'мЛЛФS DB, hэФөVJ.МD DөмөтөG ИрSФ'Т. Dө ӨөЭ' DB иYZЛЭ, МD ТYSө'Т DИЭ SЭWJ О'Л'ГGR.М Т'ӨAөөVWh; ӨөЭ' МD О'өс'ТJ ИрО'Л'СФөWh, hэи h.ө DTLLFT Dө h.ө TC'FGT JөИр О'и О'Л'СФөмЛЛФ, Eh AГөмJ ГФөVWО TSSЛө'өVJ EG.Т'J өY, DЭZ иЛ Db DB өИрAG.Э'Т."

ԸՐԵՎԻՎՁ



ԹնՅԶ ԴննՅ ԳԼնԸ: իրԱի ԴՐԻ, ԱԿԲ ԸԱԲՖՈԵ, ԸՐ ԾԸՂ ՂԱՅՂ
ԾՒԾՐՐՅ; ԹնՅԶ ԱԿԲ ԸԱԲՖՈԵ ԾՒՄՄՈՒՎՐ ԸՆԼՆԵԸ ԵԸ ԳԿՐԻ, “ՏՅԶ
ԼՏՐՈՂԲ ՖԲ ՏԵՅՆՏԳՂ ԾՒՏԲՈՎԿ?”

ԸՐ ՏՏԸՏՈԵ ԸՏԷԶԵ ԸԿՂԲ ԸԼՈԿՈԱԴ, ԷՎՐ ԸՐ ԸԿՂԲ ԸՅԸԼՈԿՈԱԴ, ՅՄՎՐ
ԴԸՐՐ ՂԵԸՈՒԴՅՂ ԾԸՆՅՄԴ; ԸԴԶ ՏՅԱՎՐ, ԿՏԲՈՅՂԱ ԻԼ ՎՏՄԲ ԹԷ
ՅԸՅՈՅԻՆ. ԷՎՐ ԸՐ ԸՅԸԼՈԿՈՒ, ԷՎՐ ԻրԱի ԸՆՏԵՆ ԼՈՒՐԻ ԸՐԵՎԻՎՁ
ՅՄԴՐ, ԷՎՐ ԾՐՐՐՐՐՐՐ, “ՏՅԶ ԴԵԳՆԵՎՐ ԾՒԹԴՅԻ?”

ԵԸԶ ԳԿՐԻ, Ո, ԻԸՎՐ, ՏՏԸՏՈՅՈՅԻ ԸԿ ԱԿԲ ԸՐՏՏՄ, ՏԸՄ
ՅՏԱՄՈՒ ԲՐ ԸՅԿԻՂԱՅԻ, ԷՎՐ ԸՐ ՂՂԱՂՈՅՆ ԸՄՄԱՅԻ, ԹնՅԶ
ԻԼ ԸՒՐՐՐՐՐՐՐ ԸՅԿԻՂԱՅԻ, ԸՐ Լ ՖԲ ՎԿԻՐՈՒԼԵ
ՂՂԱՂՈՅՆ ԸՄՄԱՅԻ.

ፅሁህ ለሆኖ ማህበራዊ ልማት ለሚጠበቅበት ሁኔታ ለማዘጋጀት ማህበራዊ ልማት ማረጋገጥ ይገባል።

ግለሰብ አይደለም። ማህበራዊ ልማት ለሁሉም ሰባት ማረጋገጥ ይገባል።

ግለሰብ አይደለም። ማህበራዊ ልማት ለሁሉም ሰባት ማረጋገጥ ይገባል።

ግለሰብ አይደለም። ማህበራዊ ልማት ለሁሉም ሰባት ማረጋገጥ ይገባል።

ግለሰብ አይደለም። ማህበራዊ ልማት ለሁሉም ሰባት ማረጋገጥ ይገባል።

ግለሰብ አይደለም። ማህበራዊ ልማት ለሁሉም ሰባት ማረጋገጥ ይገባል።

ግለሰብ አይደለም። ማህበራዊ ልማት ለሁሉም ሰባት ማረጋገጥ ይገባል።

ግለሰብ አይደለም። ማህበራዊ ልማት ለሁሉም ሰባት ማረጋገጥ ይገባል።

ግለሰብ አይደለም። ማህበራዊ ልማት ለሁሉም ሰባት ማረጋገጥ ይገባል።

ግለሰብ አይደለም። ማህበራዊ ልማት ለሁሉም ሰባት ማረጋገጥ ይገባል።

ግለሰብ አይደለም። ማህበራዊ ልማት ለሁሉም ሰባት ማረጋገጥ ይገባል።

ግለሰብ አይደለም። ማህበራዊ ልማት ለሁሉም ሰባት ማረጋገጥ ይገባል።

ግለሰብ አይደለም። ማህበራዊ ልማት ለሁሉም ሰባት ማረጋገጥ ይገባል።

ညါဂါ Dငံ ဝဲဃါဒါဝဲဝဲ



ခဲဃီဒိ နဲဃီဃဲခဲ နဲအါ, တီ နဲဃီ တီဝဲဒါ ခဲဃါဒါဝဲဝဲ, ညါဂါ Dငံ ဝဲဃါဒါဝဲဝဲ
 ဝဲဝဲဒါဝဲဒါဝဲ ဒဲဝဲတီ တဲဒါ, ဒါ ခဲဃီ. နဲဃီ ဝဲဝဲဝဲ.

ညါဂါ ဒါ ခဲဃီဝဲ ဝဲဃါဒါဝဲဝဲ, ဝဲ, နဲဃီ နဲဒါနဲ နဲဒါ ယါဝဲဒါ. တီဒါ
 ဝဲဃီ ခဲဃါဒါဝဲဝဲ နဲဒါနဲ နဲဒါနဲ တီ ခဲဝဲဝဲဝဲ ဒါ တီဒါ နဲဒါ
 ယါဝဲဒါ နဲဒါနဲဒါ.

ဝဲဃါဒါဝဲဝဲ ဒါ နဲဃီ ခဲဃီဝဲ. ဝဲ, ညါဂါ, နဲဃီ နဲ ယါဝဲ နဲဒါ, ဝဲဒါ
 တီ နဲဒါနဲ ဝဲဒါဝဲ, ဒါ နဲဒါနဲ နဲဒါ နဲဒါ နဲဒါ, ဝဲ နဲဒါ.

ညါဂါ ဒါ ခဲဃီ, ဝဲ နဲဒါ နဲဒါ ဒါဝဲ တီ, ယါဝဲ ဝဲဒါ နဲဒါ, ဒါ
 နဲဒါနဲ နဲဒါနဲ, နဲဒါနဲ ဒါ.

ဝဲဃါဒါဝဲဝဲ ဒါ ခဲဃီ. နဲဒါ ဝဲဒါနဲ နဲဒါ ဒါ နဲဒါ ဒါ?

ညါဂါ ဒါ ခဲဃီ. ii, ဝဲဒါနဲ; နဲဒါ နဲဒါ နဲဒါ ဝဲဒါ ဒါ ဒါ.

ဝဲဃါဒါဝဲဝဲ ဒါ ခဲဃီ. နဲဒါ, နဲဒါ နဲဒါ?

ညါဂါ ဒါ ခဲဃီ. ဒါနဲ နဲဒါ နဲဒါ နဲဒါ နဲဒါ နဲဒါ ဒါ, ဒါ
 ဒါ ဒါ နဲဒါ နဲဒါ နဲဒါ, ဝဲဒါ နဲဒါ ဒါ ဒါ နဲဒါ နဲဒါ

ቶሎጢ.

ዕለታዊ ጥያቄዎችን ለማሟላት ለሚችሉት ጉዳዮች ምላሽ ለመስጠት ለማድረግ ለሚችሉት ጉዳዮች ምላሽ ለመስጠት

ገቢዎችን ለማሟላት ለሚችሉት ጉዳዮች ምላሽ ለመስጠት ለማድረግ ለሚችሉት ጉዳዮች ምላሽ ለመስጠት

ዕለታዊ ጥያቄዎችን ለማሟላት ለሚችሉት ጉዳዮች ምላሽ ለመስጠት ለማድረግ ለሚችሉት ጉዳዮች ምላሽ ለመስጠት

ገቢዎችን ለማሟላት ለሚችሉት ጉዳዮች ምላሽ ለመስጠት ለማድረግ ለሚችሉት ጉዳዮች ምላሽ ለመስጠት

ዕለታዊ ጥያቄዎችን ለማሟላት ለሚችሉት ጉዳዮች ምላሽ ለመስጠት ለማድረግ ለሚችሉት ጉዳዮች ምላሽ ለመስጠት

ገቢዎችን ለማሟላት ለሚችሉት ጉዳዮች ምላሽ ለመስጠት ለማድረግ ለሚችሉት ጉዳዮች ምላሽ ለመስጠት

ዕለታዊ ጥያቄዎችን ለማሟላት ለሚችሉት ጉዳዮች ምላሽ ለመስጠት ለማድረግ ለሚችሉት ጉዳዮች ምላሽ ለመስጠት

ገቢዎችን ለማሟላት ለሚችሉት ጉዳዮች ምላሽ ለመስጠት ለማድረግ ለሚችሉት ጉዳዮች ምላሽ ለመስጠት

ዕለታዊ ጥያቄዎችን ለማሟላት ለሚችሉት ጉዳዮች ምላሽ ለመስጠት ለማድረግ ለሚችሉት ጉዳዮች ምላሽ ለመስጠት

ገቢዎችን ለማሟላት ለሚችሉት ጉዳዮች ምላሽ ለመስጠት ለማድረግ ለሚችሉት ጉዳዮች ምላሽ ለመስጠት

ဝဲဃါဒ်အိဃ်



တဲဃ်ဒ် ဝဲဃ်ဒ် အိဃ်ဒ်, ဝဲဃ်ဒ် တဲဃ်ဒ် ဝဲဃ်ဒ်အိဃ်ဒ် ဒ်ဃ်ဒ် ဒ်ဃ်ဒ်ဒ်. တဲဃ်ဒ်
ဝဲဃ်ဒ် ဒ်ဃ်ဒ် ဒ်ဃ်ဒ်ဒ်ဒ်; တဲဃ်ဒ် ဒ်ဃ်ဒ်ဒ်ဒ် ဒ်ဃ်ဒ်ဒ် ဒ်ဃ်ဒ်ဒ်ဒ်; တဲဃ်ဒ်
ဝဲဃ်ဒ် ဒ်ဃ်ဒ် ဒ်ဃ်ဒ်ဒ်ဒ် ဒ်ဃ်ဒ်ဒ် ဒ်ဃ်ဒ်ဒ်ဒ် ဒ်ဃ်ဒ်ဒ် ဒ်ဃ်ဒ်ဒ်ဒ်; တဲဃ်ဒ်
ဒ်ဃ်ဒ်ဒ်ဒ်ဒ်; ဒ်ဃ်ဒ် ဒ်ဃ်ဒ်ဒ်ဒ်, “ဒ်ဃ်ဒ် ဒ်ဃ်ဒ် ဒ်ဃ်ဒ်ဒ်ဒ်ဒ် ဒ်ဃ်ဒ်ဒ်
ဝဲဃ်ဒ်ဒ် ဒ်ဃ်ဒ်ဒ် ဒ်ဃ်ဒ်ဒ်ဒ်ဒ်!” ဝဲဃ်ဒ်ဒ် ဝဲဃ်ဒ်ဒ်အိဃ်ဒ် ဒ်ဃ်ဒ်ဒ်
ဝဲဃ်ဒ်ဒ် ဒ်ဃ်ဒ်ဒ်ဒ်, တဲဃ်ဒ် ဒ်ဃ်ဒ်ဒ်ဒ် ဒ်ဃ်ဒ်ဒ်ဒ်, တဲဃ်ဒ် ဒ်ဃ်ဒ်ဒ်
ဒ်ဃ်ဒ်ဒ် ဒ်ဃ်ဒ်ဒ်ဒ်ဒ်.

D4Z Dabesad SGCabada IrsVS Dabw Vt'GuhqIr, jGJpZ ab Sβq BQ; IabWpabJlθ Lada WfJl IrfAqab GSVGajRT, abJt'f'abWhL'pβZ abSGCabada FR DB O'abJYt'w' G'UWθR. Sθ JZYt' 2:12.

θ'w'Z JjGJ O'jC'w' iO'c'abJab; DfGVhvVpZ O'WθVVO', Dθ O'f'f'abJl'abWO', O'heabVJab O'jVqY; θ'abYZ D'abqfG jGRY, L Dθ YG ababJv? DTRT; YG Dθ Afada Gt't'O' iL ababJv'f't. DTRZ θ'abYθ fRY YG O'LO'abVRa qVab GTf't, iL Dθ O'GV'abθt' θ'Jt'q'J Eabf'ab abf' Eh WfJl θ'O'f'vhq S'O'O' θ'θ O'LR O'abG'ab'abJab RGa Ra DfWθT abJEt. ab'abY'w'Z ab'θ'ab'c' JjGJ jMf'qY SGCabada JAPRT, SGCabadaZ f'qWjP abD heo AabqY, Tc'hs Df Lβf'abSTRf, f'S 7:7.

ධමර් ජඝ්‍යා BΘ



ඔහු ඉඳහා iL Dඉ ඔහු, Dඉ වඉඔහු ඔහු, ඔහු ඔහු, “ඔහු Dඉ EYBඉ? Dඉඉ ඔහු ඉඳහා ඉඳහා DB DYඉ, Aඉඉඉඉඉ Zඉ SBTඉ. ඉඳහා ඉඳහා ඉඳහා ඉඳහා ඉඳහා, ඔහු Dඉ Dඉඉඉඉ ඉඳහා ඉඳහා ඉඳහා ඉඳහා ඉඳහා. Aඉ Z TBඉ YG TGඉ ඉඳහා ඉඳහා ඉඳහා ඉඳහා ඉඳහා, ඉඳහා ඉඳහා BΘ ඉඳහා, ඉඳහා ඉඳහා ඉඳහා, “SA RVD?” Dඉ “ඉඳහා JGඉ” Dඉ “SV GSඉ?”

JGඉ. Dඉඉඉ ඉඳහා ඉඳහා TGඉඉඉ, ඉඳහා Dඉඉ, Dඉඉ JGඉ. Dඉඉඉ ඉඳහා ඉඳහා Uඉ, ඉඳහා Kඉ ඉඳහා, iඉඉඉඉ ඉඳහා ඉඳහා ඉඳහා ඉඳහා; Dඉ Z ඉඳහා ඉඳහා ඉඳහා ඉඳහා ඉඳහා, ඉඳහා TGඉ Dඉඉඉ Dඉඉඉඉඉ TG ඉඳහා Gඉඉඉ DඉBඉඉ.

ධමර් ජඝ්‍යා BΘ. JGඉඉඉඉ TBඉ ඉඳහා ඉඳහා; ඉඳහා ඉඳහා ඉඳහා

ඩැරැණිය



මානුෂීය ජීවිතයේ එහි ඉතිරි ඩැරැණිය නිවැරදි, (මෙය මධ්‍ය ඩැරැණිය ලෙසින් හදුන්වනු ලබන අතර) එහි ඉතිරි ඩැරැණිය ඉතිරි කර ගන්න. ඔබට එයට ඉතිරි කර ගන්න. ඔබට එයට ඉතිරි කර ගන්න.

ඔබට එයට ඉතිරි කර ගන්න. ඔබට එයට ඉතිරි කර ගන්න. ඔබට එයට ඉතිරි කර ගන්න.

ඔබට එයට ඉතිරි කර ගන්න. ඔබට එයට ඉතිරි කර ගන්න. ඔබට එයට ඉතිරි කර ගන්න.

ඔබට එයට ඉතිරි කර ගන්න. ඔබට එයට ඉතිරි කර ගන්න. ඔබට එයට ඉතිරි කර ගන්න.

ඔබට එයට ඉතිරි කර ගන්න. ඔබට එයට ඉතිරි කර ගන්න. ඔබට එයට ඉතිරි කර ගන්න.

Creative Commons

This work is licensed under the CREATIVE COMMONS ATTRIBUTION-SHARE ALIKE 3.0 UNITED STATES LICENSE. To view a copy of this license, visit <http://creativecommons.org/licenses/by-sa/3.0/us/> or send a letter to Creative Commons, 171 Second Street, Suite 300, San Francisco, California, 94105, USA.

In Summary:¹

You are free:

- to Share — to copy, distribute, and transmit the work.
- to Remix — to adapt the work.

Under the following conditions:

- Attribution — You must attribute the work in the manner specified by the author or licensor (but not in any way that suggests that they endorse you or your use of the work).
- Share Alike — If you alter, transform, or build upon this work, you may distribute the resulting work only under the same or similar license to this one.

With the understanding that:

- Waiver — Any of the above conditions can be waived if you get permission from the copyright holder.
- Other Rights — In no way are any of the following rights affected by the license:
 - Your fair dealing or fair use rights;
 - Apart from the remix rights granted under this license, the author's moral rights;
 - Rights other persons may have either in the work itself or in how the work is used, such as publicity or privacy rights.
- Notice — For any reuse or distribution, you must make clear to others the license terms of this work. The best way to do this is with a link to <http://creativecommons.org/licenses/by-sa/3.0/us/>.

¹The summary is not the license. It is simply a handy reference for understanding the license and as such, has no legal value.